

අධිප්‍රජානනය පිළිබඳ වන බොද්ධ සංකල්ප පිළිබඳ පදගතාර්ථ විග්‍රහයක්

A textual Analysis of Buddhist Concepts that Reflects Metacognition

හඳුනීමේ සිරසුමන හිමි

Abstract

Metacognition, a psychological concept, is today considered a major teaching-learning process; that facilitates the teacher for better efficacy in teaching. Even though metacognition is well defined in psychology, the metacognition in Buddhism has not been studied before in a research perspective. The purpose of the study is to fill the particular research gap by inquiring the way metacognition concept is reflected in Buddhism. In this study, the explicative research design was adopted under the qualitative research method. The observation of the documentary data were the main research tool in collecting data from the discourses of Suttapiṭaka as the primary data and from journals, books, research articles based on the Suttapiṭaka as the secondary data. It was revealed that the concept of metacognition in psychology has a conceptual similarity with the terms in Buddhism such as; ‘Sampajāna’ ‘Sampajañña’ ‘Satipaṭṭhāna’, ‘Sammā sathi’ and ‘Yoniso manasikāra’. In a clear investigation of the functions of these concepts, it is clear that the concepts of modern metacognitive analysis are retrograding when compared to the metacognitive concept in Buddhism.

Key words:- Metacognition, Strategies, Cognition, Teaching,
Learning, Concept, Buddhism

ହୈଡ଼ିନ୍‌ଵିଳ

මත්‍යෝගිතාවයේ ප්‍රාග්ධනය සංකල්පයක් වන අධිප්‍රානන මත්‍යෝගිතාවයේ විවිධ කෙශේෂණයන්හි ප්‍රගමනය සඳහා භාවිත වන තුළතන සංකල්පයකි. අධ්‍යාපනීක, ආර්ථික, සාමාජික හා සංස්කෘතික යන සැම කෙශේෂණයක ම ශිෂ්ට වෙනස් වීමක් විසි එක්වන සියවස වන විට දැකිය හැකි ය. අධ්‍යාපන කෙශේෂණයේ දැනුම ප්‍රසාරණය වීම ඉන් ප්‍රධාන වේ. අධ්‍යාපනීම ඉගෙනුම, අධ්‍යාපනීම දැනුම, අධ්‍යාපනකය, අධිප්‍රානන වැනි මාත්‍රකා අධ්‍යාපනයෙන්ගේ අවධානයට ලක් ව ඇති කෙශේෂණය ය. එනම්, දැනුම් නොනැවති ‘අධි’ හෙවත් උසස් දැනුම්, මතකය නොව උසස් මතකයත්, ප්‍රජාතාන්තරයන් සූචිත්‍යෙන් ප්‍රජාතාන්තරයන් අවධාරණය කෙරේ. ඒ අනුව විවිධ නායායාත්මක මත මෙන් ම පර්යේෂණ අනාවරණ මගින් ඉගෙනුම්-ඉගැන්වීම ක්‍රියාවලියට අදාළ සාධක පිළිබඳ විශ්‍රාඛ ඉදිරිපත් ව ඇතු. අධිප්‍රානන සංකල්පය ද මේ අතර සූචිත්‍යෙන් වේ. එම සංකල්පය ද අධිප්‍රානන සම්ප්‍රානනයය, අධිප්‍රානන ඉගෙනීම, අධිප්‍රානන ඉගැන්වීම වැනි විවිධ පැනිකබ මස්සේ විහිදුණු ගැඹුරු සංකල්පයකි.

සරලව විමසීමේ දී අධිප්‍රානනය (Metacognition) යනු, ප්‍රජානනය පිළිබඳ ප්‍රජානනය (Cognition about cognition), සිතිම පිළිබඳ සිතිම (Thinking about thinking), ප්‍රජානනය හෙවත් දැන ගැනීම පිළිබඳ දැනගැනීම (Knowing about knowing) හා අවබෝධය පිළිබඳ අවබෝධය (aware of one's awareness) වේ. අධිප්‍රානනය විවිධ ස්වරූප ගත හැකි ය. ඉගෙනීම හෝ ගැටුපු විසඳීම සඳහා විශේෂීත උපාය මාර්ග හාවිත කරන්නේ කවදා ද සහ කෙසේ ද යන්න පිළිබඳ දැනුම (Metcalfe) Shimamura, 1994) එයට ඇතුළත් වේ. අධිප්‍රානන සංක්‍රාපයෙන් පුද්ගලයෙකුගේ වින්තන ක්‍රියාවලිය පිළිබඳ සතිමත් (Awareness) බව ද අවධාරණය කෙරේ. තීදූසුන් ව වයන් ගිහුයෙකු සිය ඉගෙනීම පිළිබඳවත්, ගුරුවරයෙකු සිය ඉගැන්වීම පිළිබඳවත් තම සිතුව්ලි ක්‍රියා කරන ආකාරය සිතියෙන් සිය කාරයය කරන්නේ නම් එහි දී අධිප්‍රානනය ක්‍රියාත්මක වේ. මේ අනුව යමින් බුදු දහමේ ඉගැන්වීම මගින් මෙම සංක්‍රාපය කෙසේ අර්ථවත් කළ හැකි දැයි පර්යේෂණාත්මකව මෙහි දී අධ්‍යාපනය කෙරේ.

සාහිත්‍ය විමර්ශනය

අධිප්‍රජානනය පිළිබඳ සාහිත්‍ය විමසීමේ දී විදේශීය පර්යේෂණ සම්බාදක් සිදු ව ඇති අතර අවුරුදු (8-10) දරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමෙන් පසු ඔවුන්ගේ කියවීමේ දැනුම හා කියවා අවබෝධ කර ගැනීමේ දැනුම දියුණු කිරීමට අවශ්‍ය අධිප්‍රජානන ක්‍රියාකාරකම් හා උපායමාර්ග හාවිත කරමින් (Parsi) Jacobs, 1984) පර්යේෂණයක් සිදු කර ඇත. එහි දී ඔවුන් මූලික පරීක්ෂණයක් සහ පසු පරීක්ෂණයක් සිදු කරමින් අනාවරණය කළේ අධිප්‍රජානන උපදෙස් සහිත ලමසින්ගේ කියවීම හා කියවා අවබෝධ කර ගැනීමේ කුසලතාව අන් අයට වඩා වැඩි බවත්, ඔවුන් ඉහළ ලකුණු ගන්නා බවත් ය. අධිප්‍රජානනය පන්ති කාමරුපට රැගෙන ඒම සහ වැඩ ආකෘතියක් සකස් කිරීම පිළිබඳ අධ්‍යායනයක් බොකේවිස්කි ඇතුළු පිරිස (Borkowski, 1992) මෙහෙයවා ඇත. එහි දී අධිප්‍රජානනය ගුරුවරයාට නම්‍යයිලී ව හා අන්තර් සම්බන්ධතා සහිත ඉගැන්වීමට අවශ්‍ය රාමුවක් පවත්වා ගෙන යැමුවත් ස්වයං පාලන ඉගෙන ගන්නන් ඇති කිරීමට ඉලක්ක කර ගත ඉගෙනුම් ක්‍රමෝපායකට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසත් අනාවරණය කර ඇත.

අධිප්‍රජානනය සිතිවිලි වැඩිහිටි සිසුන් තුළ මූලික ව හාවිත වන්නේ කෙසේ ද යන ගැටලුව පිළිබඳ රිස් (Rysz, 2005) පර්යේෂණයක් කර ඇත. ඉගෙනුම්-ඉගැන්වීම ක්‍රියාවලියේ දී තනි ව ගැටලු විසඳීම සහ වෙනත් සිසුන් සමඟ ගැටලු විසඳීම සිදු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව අවධානය යොමු කරමින් සිසුන් (47) දෙනෙකුගෙන් සමන්විත තියැදියක් යොදා ගනීමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ඒ අනුව මග පෙන්වීමට පෙර සහ පසු තන්ත්වය විමසා බැලීම සිදු වී ඇති අතර පෙර තන්ත්වයට වඩා පසු තන්ත්වය සාර්ථක වී ඇත. අධිප්‍රජානන සිතිම පිළිබඳ දැනුම, අධිප්‍රජානනය සංවිධානය පිළිබඳ දැනුම, අධිප්‍රජානන ක්‍රියාවට නැංවීම පිළිබඳ දැනුම, අධිප්‍රජානන තහවුරු කර ගැනීම පිළිබඳ දැනුම යන තේමා ඔස්සේ ශිෂ්‍ය කණ්ඩායම් හතකට පර්යේෂණය දියත් කොට ඇති අතර අවසාන කණ්ඩායම අධිප්‍රජානන සිතුවිලිවලින් සමන්විත නො වන බව නිගමනය වී ඇත. එමෙන් ම වාචික සම්මුඛ පරීක්ෂණයක දී හෙළි වී ඇත්තේ අධිප්‍රජානන සිතිවිලි ඇති අයට මෙන් ම නැති අයට ද ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව තිබූ බව ය. එහෙත් අධිප්‍රජානන

සිතිම වර්ධනය වී ඇති අය, එසේ නො වූ අයට වඩා ගැටුළු විසඳා ගැනීම ඉතා ඉහළ ස්ථානයක් ගත් බව අනාවරණය කර ගෙන ඇත.

අධිප්‍රජානන සංකල්පය පිළිබඳ දේශීය සාහිත්‍ය විමසීමේ දී, මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් ද්විතීයික පාසල් ශිෂ්‍යාධ්‍යාවන් ලිවීමේ ක්‍රියාවලියේ දී භාවිත කරන අධිප්‍රජානන උපායමාර්ග පිළිබඳ කොඩිතුවක්කු (2005) සිදු කර ඇත. ප්‍රජානන මතෝවිද්‍යා කෙළේන් අයන් අධිප්‍රජානන සංකල්පය භා භාඡාංගයක් වන ලිවීම යන සංකල්ප දෙක ඇසුරින් පර්යේෂණය දියත් කර ඇත. අධිප්‍රජානන ශිෂ්‍ය වින්තන ක්‍රියාවලි, ව්‍යවහාරයට නැඟැවීම භා අධිප්‍රජානන විගේෂ අධ්‍යාපන අවශ්‍යතා යන කෙළේන් පිළිබඳ අවධානයට යොමු කරමින් සිංහල භාෂාව ලිවීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කරන අධිප්‍රජානන උපායමාර්ග අනාවරණය කර ගෙන ඇත. අධිප්‍රජානනය පිළිබඳ දේශීය සංදර්භයෙහි දැනුට සිදු ව ඇති පුළුල් ම පර්යේෂණය වශයෙන් මෙය භැඳින්විය තැකි ය.

එසේ ම ද්විතීයික පාසල් ශිෂ්‍යයන් ගණීතය ඉගෙන ගැනීමේ දී භාවිත කරන අධිප්‍රජානන උපායමාර්ග පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ලෙනගල, 2017) සිදු කර ඇත. අධිප්‍රජානන මූලධර්ම පිළිබඳ තරමක ඉගියක් සිලරතන හිමි (2008) ලබා දී ඇත. අධ්‍යාපනයේ අරමුණ පුද්ගල පෙළුරුෂය සංවර්ධනය කොට ග්‍රේෂ්‍ය පුද්ගලයෙකු සමාජයට දායාද කිරීම බවත්, ඒ සඳහා ඇති උපායමාර්ග ගවේෂණය කිරීම ඉතා වැදගත් බවත් දක්වා ඇත. බොඳේ අධ්‍යාපනයේ සූචිත්‍ය ලක්ෂණය පරමාර්ථ සාධනයේ දී ගෙසද්ධාන්තික මෙන් ම ප්‍රායෝගික යන අංශ දෙකේ ම සංකලනයෙන් පුද්ගල සංවර්ධනය ශික්ෂණ මාර්ගයක් ඔසේසේ සපුරාගත යුතු බවත්, එම මාර්ගයේ දී ශිෂ්‍යයා තනි තනි ව ගමන් කළ යුතු බවත් අනාවරණය කර ඇත.

මෙ අනුව විමසීමේ දී අධිප්‍රජානනය පිළිබඳ විදේශීය පර්යේෂණ බහුල බවත්, දේශීය පර්යේෂණ අවම බවත්, අධිප්‍රජානන සංකල්පය පිළිබඳ බුදු දහම ඇසුරින් සිදු කරන ලද පර්යේෂණ නොමැති බවත් අනාවරණය වේ. ඒ අනුව එම පර්යේෂණ හිඛිස පිරිවීම මෙහි අරමුණ වේ.

පරයේෂණ හිඛීස/ගැටලුව හා අරමුණු

අධිප්‍රජනන සංකල්පය පිළිබඳ පරයේෂණ පූලුල් වීමත් සමග ඉගෙනුම්-ඉගැන්වීම් කාර්යය විෂයෙහි ද එය යොදා ගන්නා ආකාරය පිළිබඳ ව ද විවිධ පරයේෂණ මගින් අධ්‍යයනය කර ඇත. පන්තිකාමර ඉගෙනුම්-ඉගැන්වීම් හිඛාවලියේ කාර්යක්ෂමතාව සඳහා බලපාන සාධකයක් වශයෙන් ද අධිප්‍රජනන දැනුම සැලකිය හැකිය. ඉගෙනීමේ දී අධිප්‍රජනන සංකල්පය හාවිත කරන ආකාරය පිළිබඳ විදේශීය වශයෙන් වඩාන් අවධානය යොමු ව ඇති නමුත් ඉගැන්වීම පිළිබඳ අධිප්‍රජනන සංකල්පය හාවිත කරන ආකාරය විවරණය වන පරයේෂණ අවම හේඛින් ද, ඉගෙනුම්-ඉගැන්වීම් කාර්යය සාම්ල්‍ය සඳහා අධිප්‍රජනන සංකල්පය යොදා ගැනීම පිළිබඳ බුදුදහමේ ඉගැන්වීම් ඇපුරින් ලැබෙන දායකත්වය පිළිබඳ පරයේෂණ සිදු කර තොමැති හේඛින් ද, එම හිඛීස පිරවීමට පරයේෂණාත්මක දායකත්වය ලබාදීම මෙම පරයේෂණයෙන් සිදු වේ. ඒ අනුව අධිප්‍රජනනය සංකල්පය බුදුදහමේ කෙසේ පිළිබිඳු වන්නේ ද යන්න මෙහි පරයේෂණ ගැටලුවයි. ඒ අනුව සරලව අධිප්‍රජනනය යනු කුමක් ද? අධිප්‍රජනන සංකල්පය පිළිබිඳු වන බුදු දහමේ විග්‍රහ වන සංකල්ප මොනවා ද? එම සංකල්ප අරථ වශයෙන් අධිප්‍රජනන සංකල්පයෙහි අරථ හිඛාකාරීත්වයට සමාන වන්නේදැයි විමර්ශනාත්මකව සෞයා බැලීම පරයේෂණයේ අරමුණු වේ.

පරයේෂණ ක්‍රමවේදය

මෙම පරයේෂණය ගුණාත්මක පරයේෂණ ප්‍රවේශය යටතේ විස්තරාත්මක සන්ධාර විශ්ලේෂණ ක්‍රමය හාවිත කරන අතර ඒ සඳහා ගුණාත්මක දත්ත උපයෝගී කර ගනිමින්, තේමා පාදකව විග්‍රහ කෙරේ. ඒ සඳහා ප්‍රාථමික මූලාශ්‍ය වශයෙන් සූත්‍ර පිටකය්, ද්විතීයික මූලාශ්‍ය වශයෙන් මානාකානුබද්ධ වෙනත් උපයෝගී කර ගනු ලැබේ.

සාකච්ඡාව

බුදුදහම ඇපුරින් අධිප්‍රජනනය විමසීමේ දී අධිප්‍රජනනය හැදින්වීම සඳහා බුදුදහමේ හාවිත වන පද හා ඒවා අරථ වශයෙන් ද අධිප්‍රජනනයට සමගාමීව යෙදේ දැයි විමසා බැලීය යුතු ය. අධිප්‍රජනනය පිළිබිඳු වන බුදු දහමේ මූලික සංකල්ප හතරක් හඳුනා ගත හැකි අතර ඒවා වෙන ම තේමා වශයෙන් විග්‍රහ කෙරේ.

ප්‍රත්‍යක්ෂ ලෙස දැන ගැනීම (සම්පූර්ණ)

අධ්‍යාපන මතේවිද්‍යාව අනුව යමෙකුගේ ප්‍රජානන ක්‍රියාවලිය පිළිබඳ ඒ තැනැත්තා තුළ පවතින දැනුම අධිපූර්ණනයයි. අධිපූර්ණනය යන්නට පරියාය පද වශයෙන් සම්පූර්ණනය, අධි ස්මානිය, උසස් ඇානය, අධි අවශ්‍යතා, සම්පූර්ණන ඇානය යන්න භාවිත වේ. මෙහි සම්පූර්ණන යනු පාලි පදයයි. සම්පූර්ණන යනු සංස්කෘත පදයයි. මිගු සිංහලයෙහි ද සංස්කෘත පදය භාවිත වේ. ‘ප්‍රජානනය’ යන භාවිතය ර්ව උදාහරණ වේ. අධිපූර්ණන සංකල්පය (Metacognition) පිළිබඳ බොද්ධ දාශ්ටේකෝෂය විමසා බැලීමේ දී පද වශයෙන් අධිපූර්ණනය වශයෙන් ම නො යෙදෙන අතර ර්ව සමානාර්ථයෙහි සම්පූර්ණනය යන පදය භාවිත වේ.

අධිපූර්ණනය යන්නෙහි ‘අධි’ යන්නෙන් ප්‍රධාන බව, අධික බව, බොහෝ, වැඩි, උසස්, ග්‍රෑෂ්‍ය යන අරුත් ගැබී වන බව සරසවි සිංහල-සිංහල ගබඳකෝෂය (2010:28) දක්වයි. අධි යන්නට ඉංග්‍රීසියෙන් meta යන්න භාවිත වන අතර එහි අර්ථය "beyond" or "on top of" (Metcalfe & Shimamura, 1994:48) යනාර්ථ වේ. එනම් පද වශයෙන් ‘අධි’ යන උපසර්ගය වෙනුවට ර්ව සමානාර්ථයෙහි ම වැවෙන ‘සම්’ යන උපසර්ගය යෙදී භාවිත වේ. ‘සම්’ යන උපසර්ගයෙන් ‘ශ්‍රීස්’ හෙවත් “අධි” යන අර්ථය ගෙන දෙයි. ප්‍රජානනය යනුවෙන් හඳුන්වනුයේ,

ප්‍රත්‍යක්ෂ ලෙස දැන ගැනීම

සුවිශ්ච වශයෙන් දැනීම

ප්‍රකර්ෂයෙන් දැනීම

අතිශයෙන් දැනීම

බව සරසවි සිංහල-සිංහල ගබඳකෝෂය (2010: 882) දක්වයි. ප්‍රජානන යන පදය පාලියෙහි ප්‍රජානන යන්නෙන් බිඳී ආවකි. ප්‍රජානන යනු විශේෂ දැනීම යන අර්ථ වේ. එය ක්‍රියා අර්ථයෙන් ප්‍රජානාති (ප+ක්‍රා+නා) වේ. පාලි-සිංහල අකාරාදිය (1998 :287) එහි අර්ථය වශයෙන් ‘විශේෂයෙන් දැනගනී’ යන්න දක්වයි. එසේ ම,

සම්පර්ශාන, සම්පූර්ණ, සම්පූර්ණුක්ෂිය යන පද ද මේට සමානාර්ථයන් භාවිත වේ. මේ අනුව අර්ථ වශයෙන් බැලීමේ දී 'සම්පර්ශානය' යනු අධිපරානනය යන අර්ථයට සමාන බව මෙයින් පෙනේ. පුද්ගලපක්ෂත්තිප්පතකරණය අනුව 'සම්පර්ශාන' යනුවෙන් දක්වන්නේ මෙලෙස ය.

"යම ප්‍රකර්ෂණයානයක්, ප්‍රකාරයෙන් දැනුමක්, (අනිත්‍යාදිය) විමසීමෙක්, වෙසස්සින් විමසීමෙක්, සිව්සස් දම් විමසීමෙක්, (අනිත්‍යාදිය) සැලකීමෙක්, උපලක්ෂණයෙක්, ප්‍රත්‍යුපලක්ෂණයෙක්, පණ්ඩිත බවක්, කුගල බවක්, තිපුණ බවක්, (අනිත්‍යාදිය) සැලකීමෙක්, වින්තාවක්, උපරීක්ෂාවක්, පුළුල් දැනුමෙක්, බාරණ ප්‍රයාවෙක්, පමුණුවන තුවණක්, විද්‍යානාවක්, මැනැවීන් දන්නා බවක්, පත්‍රය වැනි තුවණෙක්, ප්‍රයාවක් පෘශ්‍යත්වයෙක්, ප්‍රයාබලයක්, ප්‍රයාසස්තුයෙක්, ප්‍රයාපාසාදයෙක්, ප්‍රයා ආලෝකයෙක්, ප්‍රයා අවහාසයෙක්, ප්‍රයා ප්‍රදීපයෙක්, ප්‍රයා රත්තයක්, අමෝහයෙක්, ධම්බිවයයෙක්, සම්සක්දාෂ්ටියක් වේ ද, මේ 'සම්පර්ශාන' බව යැ සි, කියනු ලැබේ. මේ සම්පර්ශාන බැවින් යුත් පුද්ගල තෙමේ 'සම්පර්ශාන' නම් වේ."

(බු.ප.මු., අ.පි., දුකනිද්දෙසේ :393).

මේ අනුව සම්පර්ශාන යන්නට විවිධ අර්ථ දක්වා ඇති අතර ප්‍රජානනයට එහා ගිය තත්වයක් සම්පර්ශානනය වන බව එම විග්‍රහයෙන් පැහැදිලි ය. බවහිර මනෝවිද්‍යාවේ එන අධිපරානන සංකල්පය (Metacognition) සම්පර්ශානනය බවට බාලසුරිය (2011) දී අදහස් දක්වා ඇත. සිත දකින සිහිය හෙවත් සම්මා සතිය දැන ගන්නා හැරී දැන ගැනීම; සිතන හැරී සිතීම; තමන්ගේම සිතිවිලිවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධි බව මෙයින් අර්ථවත් වන බව ඔහුගේ විග්‍රහයයි. තමාගේ සිතීම හා ක්‍රියාව නිවැරදි ව සිදුවන්නේ දැයි නියාමනය (Monitor) කළ හැකි වීම අධිපරානනයේ සුවිශාල ප්‍රයෝගනයකි. එනම්, වැරදි දිගාවකට යොමු වන බව හැගෙන විට ඉන් වැළකී නිවැරදි දිගාවකට තම සිත යොමු කර ගැනීමයයි. සිත දකින සිහිය හෙවත් සම්මා සතිය, දැන ගන්නා හැරී දැන ගැනීම, සිතන හැරී සිතීම සම්පර්ශානනයයි. මේ අනුව ප්‍රත්‍යක්ෂ ලෙස දැන ගැනීම යන අර්ථයෙන් බුද්ධහමේ

යෙදෙන සම්පූර්ණනන / සම්පූර්ණනන යන්න අධිපූර්ණනනය හා සමාන බව නිගමනය කළ හැකි ය.

පැහැදිලි ව දැන ගැනීම (සම්පූර්ණයේ)

අධිපූර්ණන සංක්‍රෑපයෙන් පුද්ගලයෙකුගේ වින්තන ක්‍රියාවලිය පිළිබඳ සතිමත් (Awareness) බව ද අවධාරණය කෙරේ. සම්පූර්ණනනය යන පදය සංස්කෘත හාමා ව්‍යවහාරයකි. එය පාලි හාමාවෙන් ‘සම්පූර්ණන’ හා ‘සම්පූර්ණයේයි’ වේ. බොද්ධ ගබඳක්ෂය (2016:351) අනුව එහි අර්ථය,

“සිතෙහි පැහැදිලි අවදි තත්ත්වය” (Clarity of Consciousness),

“පැහැදිලි ව දැන ගැනීම” (Clear Comprehension)

වේ. දීස නිකායේ සතිපට්චාන සූත්‍රයේ (බු.ජ.මු.: 437) එන සම්පූර්ණනනය පිළිබඳ විශ්‍රාශය පහත දැක්වේ.

‘මහු යාමේදින්, ඒමේදින් සම්පූර්ණකාරී වෙයි. ඉදිරිපස හා පසුපස බැලීමේදින් සම්පූර්ණකාරී වෙයි. තම ගේරය හැකිලිමේදින්, දිග හැරීමේදින් සම්පූර්ණකාරී වෙයි. කැමෙ දී, බේමේ දී, හැඩීමේ දී, රස විදිමේ දී සම්පූර්ණකාරී වෙයි. අසුව් පහ කිරීමේ දී සහ මූත්‍රා පහ කිරීමේ දී සම්පූර්ණකාරී වෙයි. යැමේ දී, සිටීමේ දී, හිදීමේ දී, නින්දට යාමේ දී හා නිශ්චබිද ව සිටීමේ දී සම්පූර්ණකාරී වෙයි.’

(බොද්ධ ගබඳක්ෂය, 2016:351).

පුද්ගලයාගේ සියලු ක්‍රියාකාරම් පිළිබඳ සම්පූර්ණනනය පැවතිය යුතු බව මින් පැහැදිලි වේ. එනම් පුද්ගලයාගේ ඉන්දියන්ගෙන් සිදු කරන සියලු ක්‍රියා පිළිබඳ දැනුවත් බව හෙවත් ප්‍රජානනය සැමවම පවතී. එහෙත් ඉන්දියන්ගෙන් කෙරෙන ක්‍රියා පිළිබඳ ප්‍රජානනය පමණක් ප්‍රමාණවත් තො වේ. ඒ ක්‍රියා පිළිබඳ සුවිශ්‍ය දැන ගැනීමක් තිබිය යුතු ය. එය සම්පූර්ණනනය හෙවත් අධිපූර්ණනනය වේ.

බොඳු ගුන්ථ සංග්‍රහයට අනුව The Way of Mindfulness (සේවම හිමි, පරිවර්තනය, 1967) 'සිහිය පිහිටුවේමේ මග' යන අර්ථයෙන් 'සම්පර්කයැසු' යන්න දක්වා ඇතේ. කෙසේ වුව ද තීපිටක සූත්‍රයන්හි 'සම්පර්කයැසු' යන වචනය නිතර යෙදෙනුයේ සතිය හා සම්බන්ධ අවස්ථාවන්හි දී ය. එනම්, 'සිහිය' යනාරථය ගෙනෙන සති යන පදය සමගය. 'සති-සම්පර්කයැසු' සිහිය හා පැහැදිලි අවබෝධයෙන් යුතු බව යනු එහි අරථය වේ. අධිප්‍රජානනය යන්නෙහි සරල අරථය නම් සිහියෙන් යුතු වීම හෙවත් සිහිය පිළිබඳ ඇති අවබෝධයයි. ප්‍රජානන ක්‍රියාවලියට අයක් යමක් වේ ද ඒ පිළිබඳ අවධානයයි. බොඳු සූත්‍ර අතර මේ පිළිබඳ විග්‍රහ වන ප්‍රධාන සූත්‍රය දීසි නිකායේ සතිපට්‍යාන සූත්‍රයයි (බූ.ඡ.ම., 437). ප්‍රථම දමිසක් පැවතම් සූත්‍රයටත් වඩා ජන වියුනයට සම්ප හා ගොරවයට පාත්‍ර වන සූත්‍රයක් වශයෙන් සතිපට්‍යාන සූත්‍රය හැඳින්වීය භැංකි ය. සිහිය පිහිටුවා ගැනීම පිණිස මෙම සූත්‍රය බොඳු නිවෙස්වල කියවීම සිරිතකි. විශේෂයෙන් මරණාසන්න අවස්ථාවක පවා මෙය කියවන්නේ දේශනාව ඇසීමෙන් ජ්විතයේ අවසාන මොහොත් සිත එකග වී, සැනසීමට ප්‍රිතියට පත් වේ ය යන අපේක්ෂාවති. සතිපට්‍යාන සූත්‍රයට අනුව "සතිසම්පර්කයැසු" යන වචනය හාවිත වේ. බුදු දහමේ සති යන වචනය වර්තමානය හා සම්බන්ධ අවධානය, සිහිකල්පනාව යන අදහස් ප්‍රකාශ කිරීම සඳහා හාවිත වන බව විවිධ සූත්‍ර ඇසුරෙන් හඳුනා ගත භැංකි ය. එමෙන් ම යහපත්, තිවැරදි, කුසල් සහගත අවධානය යන අර්ථයට පමණක් එය සීමා වී ඇති. 'පැහැදිලි ව දැන ගැනීම' යන අර්ථ සහිත ව 'සම්පර්කයැසු' යන්න අධිප්‍රජානන යන සංකල්පයට සමානව බුද්ධහමේ විග්‍රහ වන බව මේ අනුව හඳුනා ගත භැංකි ය.

සිත ද්‍රින සිහිය (සම්මා සතිය)

"සති" යන පාලි හාජාමය වචනයේ අරුත් "සිහිය" යන්නයි. අරමුණක් කෙරෙහි ඇති සැටියෙන් එලැඟ සිටීම සති නම්න සැලකෙන බව අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියුවෙයි. සතිය යනු කළ කි දී අමතක වන්නට නො දී ඒ වූ සැටියෙන් සිත්ත එලැඟ සිටීම ස්වභාව කොට ඇති වෙතසිකයෙකි. සති යන්න සතිපට්‍යානය, සතින්දිය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී ඇති අතර බොජ්කංග ගැන විස්තර කිරීමේ දී සතිසම්බෝජ්කංග ලෙස දැක්වේ. ඇතැම්

විට සිහිය සිහිපත් කිරීම යන අර්ථයෙන් යෙදෙන බව පැවසේ. නමුත් සතිය යන්නෙන් සිහිපත් කර දීම යන අර්ථයට වඩා සිහිපත් කිරීමට උපකාර කිරීම යන අර්ථයෙන් යෙදෙන බව අනාලයෝ හිමි (Anālayo,2003:23) පෙන්වා දෙනිග සේබ සූත්‍රයේ එන “ස්මාතිමත් වූයේ උතුම වූ ස්මාතියෙන් හා ප්‍රයායෙන් හා සමන්වාගත වෙයි. පෙර කළ දැ ද පෙර කිසු දැ ද සිහි කරනුයේ ප්‍රනෘත්‍යා සිහි කරනුයේ වෙයි.” (බ්‍රී.ජ.මු. මත්ස්‍ය නිකාය I, සේබ සූත්‍රය: 29) යන පායය සලකා බැලීමෙන් සතිය සිහිපත් කිරීමට උපකාර වන බව පැහැදිලි කර ගත හැකි ය. මෙහි ‘සතිනේපක්කේන’ යන්නෙහි ‘නේපක්ක’ යනු ප්‍රයාවයි. ඒ අනුව උතුම (පරමේන) සිහි තුවණින් යන අර්ථය ගෙන දේ. සතිය ප්‍රයාව සමග ද නැතිව ද උපදී. ප්‍රයාව සමග ඉපදුණු විට බල සම්පන්න වේ. එහෙයින් බල සම්පන්න බව දැක්වීම සඳහා ප්‍රයාව සංග්‍රහ කරන ලදී (බ්‍රීදිජස්ඡ හිමි, විභංගවිධ කරා, 2007: 56). මෙම පායය අනුව පෙර කළ දැ හා පෙර කි දැ සිහි කිරීමට සතිමත් වීමත් ප්‍රයාවෙන් සමන්වීත වීමත් හේතු වන බව නිගමනය කළ හැකි ය.

එසේ ම සතිය යනු වර්තමාන මොහොත පිළිබඳ සාචධාන ව පැවතීම කාත්‍යාය කොට ඇත්තක් බව පරිසම්භිදාමග්‍රයෙහි දැක්වේ. එහි ලක්ශණය ලෙස දැක්වෙන්නේ එලැඹ සිටිමයි. මේ අමතර ව පරිසම්භිදාමග්‍රයෙහි ක්‍රාණ නිරදේශයේ සතේකාරී ක්‍රාණ නිරදේශයේ “සතිසම්බාජ්ජක්විසස්ස උපවිධානවියා අහික්ෂණයෙයා” (සතිසම්බාධාරයාගේ අරමුණට එලැඹ සිටිම අර්ථය දත සූත්‍ර ය) ලෙස සඳහන් වීම නිසා සතිය එලැඹ සිටි මොහොතට සාචධාන වීම ලෙස ද හැඳින ගත හැකි ය. “පරිමුඛං සතිං උපවිධපෙන්වා” යන්නෙහි, ‘පරිති පරිග්‍රහවියා. මූඛ්‍යති නිය්‍යානවියා. සතිති උපවිධානවියා. තෙන වුව්වති, පරිමුඛං සතිං උපවිධපෙන්වා’. (සිහිය පරිමුඛකොට තබා - මෙහි පර යනු දැඩිකොට ගැනීම් අර්ථ ඇත්තේ ය. මූඛ යනු එනෙර වීමට ප්‍රමුඛ වීම යන අර්ථය ඇත්තේ ය. සති යනු එලැඹ සිටිම අර්ථ කොට ඇත්තේ ය. එයින් සිහිය තිවනට පමුණුවන්නාවූ ධර්මය වශයෙන් දැඩිව ගෙන පිහිටුවායි කියනු ලැබේ.) වශයෙන් උපවිධිතසස්ති හෙවත් එලැඹ සිටි සතිය (බ්‍රී.ජ.මු., බුද්ධකනිකාය, පරිසම්භිදාමග්‍රගජාලී I, ආනාපානසස්තිකරා : 308) විස්තර වේ. මේ එලැඹ සිටි සතිය හෙවත් සතිමත් බව පවතින

අවස්ථාව යමෙකුගේ වර්තමාන මොහොත පිළිබඳ සූල්ල් අවධිමත් බව හගැවයි. මෙවන් සතිය තිසා කරන කියන දැ පිළිබඳ පැහැදිලි මතකයක් පිහිටන අතර නැවත මතකයට නගා ගැනීම පහසු වේ. උපටියිතස්සති යන්නට විරැද්‍ය පාලි පදය මුට්‍රයස්සති යන්නයි. එලැඹ සිටි සිහිය නොමැති කළේහි සිත භාවනා අරමුණෙනි පිහිටුවා ගත නො භැකි ව විසිරේ. එම තිසා භාවනාවේ දී සතිමත් බව සමඟ විද්‍රෝහනා දෙක මුදුන් පමුණුවා ගැනීමට සහාය වන ප්‍රධානියා වේ. කිංසුකෝපම සූත්‍රයේ දී (ඩු.ජ.මූ., සං.නි.: 368) 'දොවාරිකො'ති බො, හික්බු, සතියා එතං අධිවචනං, (මහණ, දොරටුපාලයා යනු මේ සතියට නමකි.) වශයෙන් සතිය දොරටුපාලයකට සමාන කොට තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවෙකුට ඇතුළු වන්නට ඉඩ නො දෙයි. අවශ්‍ය පුද්ගලයන්ට නගරයට යන්නට ඉඩ දෙයි. එමෙන් ම යන පිරිස අවශ්‍ය තැනට මග පෙන්වයි. දොරටුපාලයාගේ කාර්යය කිංසුකෝපම සූත්‍රයේ තවදුරටත් මෙසේ පැහැදිලි කරයි. දැක්වූ දිඟාවෙන් ගිසුගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ 'එම්බා පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි' ඒ දොරටුපාලයාගෙන් අසන්නේය ය. 'ස්වාමීන්, තෙතෙම තුවර මැදි සතරම්සන්දියෙහි හිඳින්නේයයි' කියන්නේය. මෙහි දූතයන් දෙදෙනා සමඟ, විද්‍රෝහනා දෙකට නමකි. මේ අනුව සතිය නම් වූ දොරටුපාලයා සමඟ, විද්‍රෝහනා සඳහා නිවැරදි මග පෙන්වීම මගින් තිවන කර මෙහෙයවන බව පැහැදිලි වේ. මෙම මගපෙන්වීම සංයුත්ත තිකායේ බ්‍රාහ්මණ සූත්‍රයේ දී සතිය ආරක්ෂක රථාවාරියා (සති ආරක්ෂ සාරලී) ලෙස ගෙන පැහැදිලි කර තිබේ. ආරය මාරුග සංඛ්‍යාත යානය නිර්වාණය කරා මෙහෙයවන එමෙන් ම යානය ආරක්ෂා කරන රථාවාරියා සතිය බව මෙම උපමාවෙන් (ඩු.ජ.මූ., සං.නි., මහාවග්ග, බ්‍රාහ්මණ සූත්‍රය :08) දැක් වේ. වන්ද්‍යාය, සූර්යයාය, ගින්නය, ප්‍රයුවය යන මේ සතරින් අගු වූයේ ප්‍රයුවයි. මේ සතරින් වඩාත් ම බලුන්නේ ද, ප්‍රහාස්වර අතරින් වඩාත් ප්‍රහාස්වර වන්නේ ද ප්‍රයුව බව අංගත්තර තිකායේ 4.3.5.3. ආලේක සූත්‍රය, 4.3.5.4. ඕහාස සූත්‍රය, 4.3.5.5. ප්‍රශ්නෝත සූත්‍රය (ඩු.ජ.මූ. :270-271) යන සූත්‍රවල දී මුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. එම ප්‍රයුව උපදවන්නේ සම්මා සතිය මගිනි. මේ අනුව සතිය බුදු දහමේ නිර්වාණය සාක්ෂාත් කිරීමට ඇති ප්‍රධානතම මෙවලමයි.

පුර්ගලපක්ෂීක්‍රත්තිප්‍රකරණය අනුව 'සති' යනු යම් සිහියක්, අනුස්මාතියක්, ප්‍රතිස්මාතියක්, අරමුණෙහි ධාරණය වන බවත්, කිදෙන බවත්, මුළු නො වන බවත්, ස්මාතිනැඳියයක්, සති බලයක්, සම්මා සතියක් වන්නී ද මේ 'සති' යැයි කියනු ලැබේ වශයෙන් දක්වයි. මේ සතියෙන් යුත්ත වූ පුද්ගල තෙමේ 'ඡිලු සිටි සිහි ඇත්තේ' යයි ද යුත්බ තිද්දේසයෙහි (බ.ජ.මු., අ.පි., :393) පැහැදිලි කෙරේ. ආරය අෂ්ධාරික මාර්ගයේ සම්මා සති යන්නෙන් ද හැඳින් වෙන්නේ නිවැරදි අවධානය, නිවැරදි සිහිය යන අර්ථයෙනි. සතිපටියාන යන තැන්හි නිවැරදි සිහිය, තම සිතට සම්ප ව තබා ගැනීම අර්ථයෙන් භාවිත වේ. එනම්, වර්තමානයෙහි සිත පවත්වා ගැනීම, අවධානයෙන් සිටීම, සිත පිහිටුවා ගැනීම වශයෙනි. මේ අනුව සම්මා සතිය යනු යහපත් සිහිය හෙවත් සිත දකින සිහියයි. සම්මා සතිය යන්ත ද අධිප්‍රජනනය යන්නට බුදුදහමේ එන භාවිතයකි.

නුවණින් මෙහෙහි කිරීම හෙවත් ප්‍රයාවන්ත ප්‍රත්‍යාවෙශක්ෂණය (යෝනිසෝ මනසිකාර)

අධිප්‍රජනන සංකල්පය විමසීමේ දී බුදුදහමේ එන 'මනසිකාර' යන සංකල්පය ද විමසිය යුතු ය. 'මනසිකාර' යනු 'අවධානය, මනස යොමු කිරීම, ප්‍රත්‍යාවෙශක්ෂාව' යන්නයි. මෙය සූත්‍රවල දක්වා ඇත්තේ 'යෝනිසෝ මනසිකාර' වශයෙනි. එනම් 'ප්‍රයාවන්ත' (විවාරවත්, ක්‍රමවත්) අවධානය' හෝ 'ප්‍රයාවන්ත ප්‍රත්‍යාවෙශක්ෂණය' වශයෙනි (බොද්ධ ගබඩකෝෂය, 2016 :203-204). නොදැනුවත්කමවලින් පිරැණු මනස තුළ වැරදි මිළ්‍ය ආකල්ප ඇතිවීම ද ස්වභාවයකි. එසේ නො වන්නට නුවණින් සහ සිහියෙන් තත් විමසා දැන ගත යුතු ය. මිනිස් මනසට මූල්‍ය තැනෙ දෙමින් අන්ධ විශ්වාසයනට මං අභ්‍රා ඇති තරාගත දේශනය ප්‍රයාව හා විරය පදනම් කර ගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු සාජ්‍ර ජ්වන මාර්ගයක් සහ විමුක්ති මාර්ගයක් වශයෙන් ද හඳුන්වා දිය හැකි ය. 'පක්ෂීයාවන්තස්සායං ධම්මා නායං ධම්මා යුප්පක්ෂීස්ස' යන බුද්ධ වචනයට අනුව තරාගතයන් වහන්සේගේ ඉගැන්වීම සිහිමේ හා විමසීමේ හැකියාවෙන් යුත් යුනාගවේශී ප්‍රයාවන්තයන්ට ය. අන්ධ විශ්වාස සහ දාෂ්ධීන් තුළ හිර වූ ආවාත මනසක් ඇති අනුවණයන්ට එම ඉගැන්වීම විෂය නො වේ.

යෝනිසේෂ් මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බූද්‍ය දහමේ එන උසස් සංකල්පයකි. පුද්ගලයෙකුගේ සන්තානයෙහි සැශලී ඇති ආධ්‍යාත්ම බලය ඉස්මෙතු කර ගැනීමෙහි ලා උපනිගුය වන යෝනිසේෂ් මනසිකාරය පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් බව අංගුත්තර තිකායේ එකක නිපාතයෙහි සඳහන් වේ. කාමවිෂ්තරණය, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධව්‍ය, කුක්කුව්‍ය, විවිකිව්‍ය යන නීවරණ ධර්මයේ ප්‍රයුලෝකය මූලා කරන ධර්මයේ ය. ඒ අතුරින් ප්‍රධාන සංයෝජනයක් වන විවිකිව්‍ය වූරුලීම පිණිස කටයුතු කිරීම සත්‍යාවබෝධය පිණිස අනිවාර්යය වූවකි. පාලග්‍රහන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතු වීම ස්වභාවයකි. සැකයක් මතු වන්නේ යම් දෙයක් පිළිබඳ ව නිවැරදි ව හා නිශ්චිත ව අවබෝධ කර ගැනීමට නො හැකි වූ විට දී ය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍ය ය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම පාපයක් ලෙස බුදුදහම නො දකියි. නොදැනුවත්කම්වලින් පිරුණු මනස තුළ වැරදි මිල්‍යා ආකල්ප ඇතිවීම ද ස්වභාවයකි. එසේ නො වන්නට නුවණින් සහ සිහියෙන් තත්ත්ව විමසා දැනගත යුතු ය.

යෝනිසේෂ් මනසිකාරය යනු සිත මැනවින් ආරක්ෂා වන පරිදි සිතන විදියයි. 'තම සිතට මානසික පිඩා (කෙලෙස්) ඇති නො වන ලෙස තම වින්තනය කළමනාකරණය කරන ආකාරයයි'. එනම් සිතෙහි අකුසල් නො වැඩ්වන ලෙසටත්, කුසලය උපරිම ලෙස දියුණු වන ආකාරයටත් සිතන ආකාරයයි. යෝනිසේෂ් මනසිකාරයෙන් යුතු හික්ෂුව අකුසල් දුරු කරන බවත්, කුසල් වඩන බවත් (යොනිසේෂ් හික්බවේ හික්බු මනසිකරාන්තේ අකුසල් පර්හති, කුසල් භාවේති - බු.ජ.ම්., බු.න්., ඉතිවුත්තකපාලි, පයම සේබ සුන්ත: 332) සඳහන් වේ. නුපන් ආර්ය මාර්ගය ඉපද්‍රවීමටත් උපන් ආර්ය මාර්ගය භාවනා වශයෙන් වර්ධනය කර ගැනීමටත් යෝනිසේෂ් මනසිකාරය (බු.ජ.ම්.,සං.න්., දුතිය යෝනිසේෂ් සුන්ත :52,72) උපකාරී වෙයි. බුදුදහමේ ඉගැන්වෙන දහම් කරුණු අතර යෝනිසේෂ් මනසිකාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රයුව දියුණු වීමට හෝතු වන කරුණු භතරකි. සත්පුරුෂ ආගුය, සද්ධර්ම ගුවණය, නුවණින් මෙනෙහි කිරීම හා ධම්ඛුදම්ප්‍රතිපත්තිය වශයෙනි. මේ අතර නුවණින් මෙනෙහි කිරීම යනු යෝනිසේෂ් මනසිකාරයයි (බු.ජ.ම්.,අං.න්., පක්ෂ්කාවද්ධි

සූත්‍රය: 471). එ අනුව බුදුරජාණන් වහන්සේ අධිප්‍රජානනය ප්‍රයාව දියුණු කරන ක්‍රමයක් බව පිළිගන්නා බවයි.

‘යෝනිසේ මනසිකාරය තරම් නුපන් කුසල් උපද්‍වන, උපන් අකුසල් දුරලන වෙනත් කිසිදු දහමක් තමන් වහන්සේ නොදකින බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. එම නිසා ධර්ම මාර්ගය ආරම්භ වන ධර්ම ගුවනයේ සිට ආරය අභ්‍යාංගික මාර්ගය අනුගමනය කිරීම මස්සේ විද්‍යා මුක්ති සාක්ෂාත් කිරීම නම් වූ ආරය මාර්ගය අවසානය දක්වා ම යෝනිසේ මනසිකාරය උපකාරවත් වේ.

නාහා හික්බවේ අස්ද්‍යු. ඒකඩම්මම්පි සමනුපස්සාම්, යෙන අනුප්පන්නා වා වෝ කුසලා ධම්මා උප්ප්ප්‍රේජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිභායන්ති, යථයිදී. හික්බවේ යෝනිසේ මනසිකාරෝ. යෝනිසේ හික්බවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්ප්‍රේජන්ති, උප්පන්නා ව අකුසලා ධම්මා පරිභායන්ති. (බු.ජ.මු., අං.නි. 1:24)

‘මනසිකාර’ යනු යමක් සිහිකරන ස්වභාවයයි. එය චෙවතසික ධර්මයකි. එනම් සිතිවිල්ලකි. සිත (විත්ත) හා සිතිවිලි (චෙවතසික) නිතර එකට පවතී. සිත සමග ම හට ගෙන සිත සමග ම නිරැද්ද වන සිත ගත් අරමුණ ම ගැනීම චෙවතසිකයන්ගේ (සිතිවිල්ලවල) ස්වභාවයයි. කියයම් සිතක් පහළ වුව හොත් ඒ සමග අනිවාර්යයෙන් පහළ වන චෙවතසික හතක් පවතී. එනම් එස්ස, වේදනා, සක්ද්‍යා, චෙතනා, ඒකගේතනා, ජ්වලීන්දිය හා මනසිකාරයි. මේ අනුව හැම සිතක ම මනසිකාර නැමැති චෙවතසිකය පවතී. එම මනසිකාර නැමැති චෙවතසිකය 1.යෝනිසේ හා 2.අයෝනිසේ යනුවෙන් දෙවැදැරුම් වේ. යම් චෙවතසිකයක් යෝනිසේ මනසිකාරයක් (නුවණීන් මෙහෙහි කිරීමක්) වීමට නම් එය සති, පස්ද්‍යා දෙකින් උපකාර ලැබිය යුතු ව පවතී. එසේ නො වුණ හොත් එය අසති, මෙහ දෙකින් යුතු අයෝනිසේ මනසිකාරයක් බවට පත් වේ.

යෝනිසේ මනසිකාරය හා අයෝනිසේ මනසිකාර යන්න විග්‍රහ කෙරෙන තවත් සූත්‍රයක් ලෙස සඩ්බාසව සූත්‍රය (බු.ජ.මු.ම.නි.1 :18) දැක්වීය හැකි ය. මෙහි දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව දේශනා කරන්නේ උන්වහන්සේ නුවණීන් බලන අයට පමණක්

කෙලෙස් නැති කිරීම පිළිබඳ දේශනා කරන බවයි. එසේ නො දකින, නො බලන පුද්ගලයන්ට කෙලෙස් නැති කරන මාරුගය පැහැදිලි නො කරන බවයි. ඒ අනුව තුවණීන් විමසා බැලීම බොද්ධ අධ්‍යාපනය සඳහා බෙහෙවින් වැදගත් බවයි. යෝනිසේ මනසිකාරය මැනැවින් පූරුණ කිරීමට අවස්ථාව ලැබෙන්නේ කළුණාණමිනු ආගුර තුළින් සද්ධර්මය ගුවණය කළ අයට පමණි. බුදුරුදුන් දේශනා කළ සද්ධර්මය ගුවණය කිරීමෙන් කෙලෙස්වලින් දුරු වන අයුරින් තම වින්තනය හසුරුවා ගැනීමට අවස්ථාව උදා වේ. යෝනිසේ මනසිකාරයෙන් කෙරෙන්නේ තම සිතෙහි පවත්නා ලෝහ, ද්වේග, මෝහ සිතිවිලි ප්‍රහිණ වන ලෙසත්, අලෝහ (පරිත්‍යාග), අද්වේග (මෙමතී), අමෝහ (සම්මා දිවිධී) සිතිවිලි දියුණු වන ලෙසත් තම සිත පාලනය කිරීමයි. ඒ සඳහා බුදුරුදුන් වදාල අනුගාසනා විමසා බැලීම බෙහෙවින් වැදගත් වේ.

රෝහිතස්ස සූත්‍රයෙහි දක්වෙන පරිදි දුකත්, දුකින් නිදහස් වීමත් සම්පූර්ණයෙන් ම රඳා පවත්නේ මේ බඩියක් පමණ සඟ්‍යැස්දා සහිත ගෙරිරයෙන් යුත් ජ්විතය තුළ ම ය (බ්‍ර.ජ.මු.,අං.නි.,වත්තක්ක නිපාතය: 93). ඒ අනුව දුක සහ දුකින් නිදහස් වීම නැමැති වතුරාර්ය සත්‍යය ම රඳා පවත්නේ මේ ජ්විතය තුළයි. දුකින් නිදහස් වීමට නම් බුදුරුදුන්ගේ සඳහම් පැණිවුඩ ඔස්සේ තම ජ්විතයේ ස්වභාවය මැනැවින් තේරුම් ගත යුතු ව පවතී. තව ද පුද්ගලයාට දෙනිනි ජ්විතයේ දී මානසික පිඩා හට ගන්නේ පුද්ගලයන් පිළිබඳ ව අප සිතන ආකාරයේ පවත්නා වැරදි සහගත බව නිසා ය. මෙම වැරදි දාජ්ටීය බර්මානුකුල ව දුරු කර ගත හැකි වුව නොත් එදිනේදා මුහුණ පාන ගැටලු රසකින් නිදහස් ව වඩාත් උසස් මානසික සන්නාථ්‍යියකින් ජ්වත් වීමට අවකාශ සැලැසේ. මූල දී තම ජ්විත සන්නාථ්‍යි සකස් වී ඇති ආකාරය තුවණීන් බැලීමත් අනතුරු ව අන් සත්ත්වයන්ගේ ජ්විත සැකැස්ම තේරුම් ගැනීමත් මෙහි දී වැදගත් වේ. මෙහි ලා සතර සතිපටියාන ඔස්සේ සිහිය දියුණු කිරීම බෙහෙවින් ප්‍රයෝගනවත් වේ. තමා දෙස හෝ අන් අයකු දෙස බැලීමේ දී මානසික ආතතිය, අසහනය හට ගනී නම් ඒ අවස්ථාවෙහි අප සිතෙහි ලෝහ, ද්වේග, මෝහ යන අකුසල මූලවලින් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන් පවතී. ලෝහය නොහාත් රාගය හට ගන්නේ සුහ අරමුණ හා අයෝනිසේ මනසිකාරය හේතුවෙනි. ද්වේගය හටගන්නේ අසුහ අරමුණ හා අයෝනිසේ මනසිකාරය හේතුවෙනි.

මෝහය හෙවත් මිල්‍යා දැඡ්‍රීය හට ගන්නේ හේතුවෙන් දහම සංඛ්‍යාත පරිව්වසමුප්පාදය ඔස්සේ අනිත්‍යතාව තොදුකීම (බු.ත.මු.,අං.නි.1:170) හේතුවෙනි. ඒ සඳහා පරිතෝස්ස්ථ සහ අයෝනිසේ මනසිකාරය මූලික වේ. මේ අනුව ලෝහ, ද්වේශ, මෝහ යන ප්‍රධාන අකුසල මූල තුනට ම අයෝනිසේ මනසිකාරය ප්‍රබල සාධකයක් වේ.

යමකු කෙතරම දුරට මානසික සහනයිලිත්වයකින් සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රබල සාධකයක් වන්නේ ඔහු කෙතෙක් දුරට මනස කෙලෙපුන්ගෙන් මුදවා ගෙන වාසය කරනවා ද යන්න මතයි. මනස සියලු ධර්මයන්ට ප්‍රධාන වන බවත්, ග්‍රේෂ්ඨ වන බවත් ධම්මපදයෙහි (බු.ත.මු.,ඩු.නි., :27) දක්වා ඇත්තේ එබැවුනි. එම නිසා මනස අකුසලයෙන් මුදවා කුසලයෙහි පුහුණු කරලිය හැකි සේ යෝනිසේ මනසිකාරය ප්‍රගුණ කිරීමට ඉවහල් වන බුදුරදුන් වදාල අනුශාසනා තෝරුම ගැනීම මෙහි දී වැදගත් වේ. සුහ හෝ අසුහ මිනෑම ම අරමුණක් අඩියස යෝනිසේ මනසිකාරයෙන් සිටිය හොත් ඒ කිසිවකින් පුද්ගලයා තුළ රාගයි ක්ලේෂ හට නො ගනී. එමගින් පිඩාවට අසහනයට පත් නො වේ. ජරා, ව්‍යාධි, මරණාදී දුක්වලින් නිදහස් වීමට එමගින් අවකාශ සැලසේ. පුද්ගලයාට යමක් පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ ඇස, කන, තාසය, දිව, ගරීරය, මනස යන ඉන්දියවලට රුප, ගබාද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණ මනස හා එක් වී ක්‍රියාත්මක වීම හේතුවෙනි. මෙහි දී පුද්ගලයා සතිමත් ව නොසිටිය හොත් කෙලෙස් හට ගෙන ජරා-මරණ කරා දීව යන සිතිවිලි නිරමාණය වේ. යෝනිසේ මනසිකාරයෙන් යුතු සිහිනුවණින් ඒ පිළිබඳ ව සලකා බැලීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සුරුම් කාන්තාවක් දුටු විට රාගයක් හට ගනී නම් එම රුපයේ යථාර්ථය තුවණින් මෙනෙහි කරන ලෙසයි. කාන්තාවක් තුමයෙන් වියපත් ව දිරාපත් ව මරණයට පත්ව එම මළ සිරුර තුමයෙන් අපවිත වී වියැකී කැලී වෙන් වී ඇට කුව ඉවත් වී කුඩා කොටස්වලට බිඳී අවසානයේ වැලි දුවිලි බවට පරිවර්තනය වන ආකාරය මනා සිතියෙන් ක්ෂණික ව දැකීමට අප දක්ෂ වුවහාත් රාගය දුරලිමට හේතු වේ. මේ සඳහා අප සිත ක්‍රමයෙන් දහමෙහි ප්‍රගුණ කළ යුතු ව පවතී. මෙහි දී යෝනිසේ මනසිකාරය මහත් උපකාරවත් වේ.

යම් රැඡයක් දුටු සැණින් ඕනෑම ම කෙනෙකුට සිහිපත් වන්නේ එම තැනැත්තාගේ හොතික ග්‍රීරය පමණි. එම ග්‍රීරය සංශෝධී ව පවතින්නේ මනසක් ඇති නිසා බව බොහෝ විට නො හැගේ. කෙනකු ජ්වන් වෙනවා යන්නෙන් අදහස් වන්නේ එමෙන් ම කෙනෙකු කිසියම් ක්‍රියාවක් සිදු කරනවා යනු එම තැනැත්තාගේ ග්‍රීරය මෙන් ම මනස ද ක්‍රියාත්මක බවයි. පුද්ගල ඇසුරේ දී බොහෝ විට මේ බව අමතක වේ. පුද්ගලයකු දුටු සැණින් එම තැනැත්තාගේ මනස හා ග්‍රීරයේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධය මත ඔහු ක්‍රියාත්මක වෙන බව නූවණින් වටහා ගැනීමට හැකි ව්‍යව භාව්‍ය නිත්‍ය, ආත්ම ස්වභාවයෙන් පුද්ගලයන් දෙස බැලීමේ වැරදි දක්ම සැහෙන දුරට අඩු කර ගත හැකි ය. එමගින් පුද්ගලයකු කෙරෙහි ඇති වන කෙලෙස් සැහෙන මට්ටමට අවම කර ගැනීමට ද හැකියාව ලැබේ. මෙලෙස සිත හා කයෙහි සම්බන්ධය නූවණින් බැලීම නාමරුප පිරිසිද දිනීම යනුවෙන් ද නාමරුප විශ්දාකුණ සම්බන්ධය තෙරුම් ගැනීම යනුවෙන් ද බුදුදහමෙහි විස්තර වේ. සිතෙහි හා කයෙහි මෙම සම්බන්ධය අන්ධයෙකුගේ කර මත යන කොරකුට උපමා කොට තිබේ. අන්ධයාට දැස තො පෙනෙන අතර කොරාට ඇවිදීමට හැකියාව තොමැති. මේ නිසා කොරා අන්ධයෙකු මතට නැග යා යුතු ගමන් මග අන්ධයාට දක්වන්නාක් මෙන් අන්ධයා නැමැති හොතික කය කොරා නැමැති සිතෙහි උපකාර ලබමින් අපගේ ජීවිතය ක්‍රියාත්මක වේ.

තව ද යමෙකු දුටු විට එම තැනැත්තා මේ ජීවිත කාලයෙහි තමාට කර ඇති උපකාර සිහි කළහාන් එම තැනැත්තා නිසා කිසියම් අමනාපයක් ඇත්තාම් එය සැහෙන පමණට දුරු කර ගත හැකි වේ. එමෙන් ම සංසාර ජීවිතයෙහි හැම කෙනෙකු ම පෙර හවයන්හි තමාගේ මවිපියන්, සම්පතම යුතින්, හිතවතුන් වයයන් තමාට කර ඇති උපකාර සිහි කිරීමෙන් ද පුද්ගලයන්ගේ දුර්වලතා නිසා පුද්ගලයාගේ සිතෙහි හටගන්නා ද්වේශය යටුපත් කර ගැනීමට හැකියාව ලැබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාදිමත් සසරෙහි තමාට මව තො වූ, පියා තො වූ, දුටු පුතා තො වූ, කෙනකු මේ මිහිමත තොමැති බවයි. එබදු තත්ත්වයක් මත මේ ජීවිතයෙහි අපට මූණ ගැසෙන හැම දෙනා ගැන ම මෙමත් සහගතව යෝනිසේ මනසිකාරයෙන් සිහිකළ හැකි ව්‍යවහාන් දෙනික ජීවිතයෙහි ඇති වන මානසික පිඩා රසකින් නිදහස් වීමට එමගින් අවස්ථාව උදා වේ.

එදිනෙදා මුණ ගැසෙන ඕනෑම ම අයෙකු සාමාන්‍ය තැනැත්තෙකු වුව ද ඒ හැම කෙනෙකු ම සසර අනාදිමත් කාලයක් කුසලාකුසල කරම රස් කර ගනිමින් අපමණ දුක් සැප විදිමින් පැමිණි අයයි. හාගාවතුන් වහන්සේ අනමතග්ග සංයුත්තයෙහි දී දක්වා ඇති පරිදි දුඩ් දුකක් විදින කිසියම් තැනැත්තෙකු මුණ ගැසුණු විට තමා ද සසර එබදු ම දුක් විද ඇති බවත්, දුඩ් සැපක් විදින අයෙකු මුණ ගැසුණු විට තමා ද එබදු ම සැප සසරෙහි විද ඇති බවත්, නුවණීන් දකින ලෙස අනුගාසනා කොට ඇත. එම නිසා දුක් විදින සත්ත්වයන් දුටු විට අනුකම්පාවක් ද සැප විදින සත්ත්වයන් දුටු විට මුදිනාවක් ද ඇති කර ගැනීම තම මානසික සුවයට බෙහෙවින් වැඩිදායි වේ. ඒ අතර අද තමාට මුණ ගැසෙන අයෙකු තමා වෙතින් ඉවත් ව ගිය පසු ඇතැමි විට සසර බොහෝ කළකට නැවත මුණ නොගැසීමට ද පූජාවන. එම නිසා යමෙකු මුණ ගැසුණු විට හැකි පමණින් උපකාරයක් කිරීමටත් ඒ අය වෙතින් කිසියම් අවවාදයක් උපදෙසක් ලබා ගැනීමටත් උත්සාහවත් විය යුතු ය.

ගුරුවරයාට හා ශිෂ්‍යයාට මෙන් ම සියලු දෙනාට විවිධ වරිත සහිත පුද්ගලයන් නිතර මුණ ගැසේ. එහි දී යහපත් වරිත ඇති අයට දුඩ් බැඳීමක් ද, අයහපත් වරිත ඇති අය කෙරෙහි ගැටීමක් ද අප සිතෙහි ඇති වීම සාමාන්‍ය ස්වභාවයයි. මෙහි දී පුද්ගලයා නුවණීන් ක්‍රියා කළහොත් අපට මුණ ගැසෙන හැම කෙනෙකුගෙන් ම අපේ ආධ්‍යාත්මික ගමනට සහායක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. ඒ අනුව යහපත් වරිත ඇත්තකු මුණ ගැසුණු විට ඒ අයගේ හොඳ වරිත ලක්ෂණ අප ආදර්ශයට ගැනීමට ක්‍රියා කළ යුතු ය. ඇතැමි විට ඒ අය සසර බොහෝ කළක් එබදු සුසිරිත් ප්‍රගුණ කොට ඇතුවා වෙන්නට පූජාවන. තව ද දුර්වල වරිත ලක්ෂණ ඇති අය මුණ ගැසුණ විට එම ලක්ෂණ තමා වෙත ඇත්තනම් ඉවත් කර ගැනීමටත්, එම දුර්ගුණ තමා වෙත නැත්තනම් තමාගේ ආධ්‍යාත්මික දියුණුව ගැන සිතා නිරාමිස සතුවක් ඇති කර ගැනීමටත්, අවස්ථාවක් උදා කර ගැනීම බුද්ධීමත් ලක්ෂණයකි. දුර්ගුණ ඇති අය දැක තම සිතෙහි සතුට අහිමි කර නො ගෙන එබදු අය මතු දුගතිගාමී වන අපුරු නුවණීන් දක ඒ අය එබදු දුර්ගුණවලින් මුදවා ගැනීමට කාරුණීක විය යුතු ය. එසේ නො හැකි නම් මැදිහත් බවක් ඇති කර ගැනීම වඩාත් ප්‍රයාගේවර ය.

බුද්ධාහමින් පුද්ගලයා ලබන වටිනා ම ප්‍රතිලාභය වන්නේ දුකින් නිදහස් වීමයි. ඒ සඳහා පුද්ගලයා සිතන ආකාරය බුද්ධ හා ප්‍රතිතයට අනුව තිවැරදි දෙසට යොමු කර ගැනීම අවශ්‍ය වේ. අපි බොහෝ විට ඇස්, කන් ආදි ඉන්දියන්වලට සූහ අරමුණු පැමිණි විට අනුවතින් සතුව වන අතර අසුහ අරමුණුවල දී දුකට පත් වන්නෙමු. මේ දෙක ම අන්තරයන් ය. අපගේ ජීවිතයේ සාර්ථකත්වය මැන බලන්නේ සූහ අරමුණුවල දී සතුව වන ප්‍රමාණයට අනුව නො ව අසුහ අරමුණුවල දී දුකින් නිදහස් වූ ප්‍රමාණයටයි. සද්ධර්මය ගුවණය කිරීම හා එය ජීවිතයට සම්බන්ධ කර ගැනීම බුද්ධාහමින් දක්වෙන්නේ පුද්ධයකට ආයුධ මුවහන් කර ගැනීමක් වශයෙනි. දහම් ආලෝකයෙන් ජීවිතයට පන්තරය ඇති කර ගැනීම මෙයින් අරථවත් වේ. පුද්ධය යනු ඇස්, කන් ආදි ඉන්දියවලට තමා අකැමැති අරමුණු ලගා වීමයි. බොහෝ විට අප අකැමැති අරමුණුවල දී දුකට වේදනාවට ද්වේගයට කළබෘලයට පත් වීම දැකිය හැකි ය. රට හේතුව ආයුධවලින් අප නිසි අවස්ථාවෙහි නිසි ලෙස ප්‍රයෝගන නො ගැනීමයි. එහෙන් අප මනා සිහි නුවතින් සිටියෙහාන් අප ප්‍රගුණ කළ ධර්මය තම ජීවිතයට කෙතෙක් දුරට බලපා ඇදේදිය අපට ම නිරීක්ෂණය කිරීමට අවස්ථාව සැලස්.

දෙනික ජීවියෙහි අප සිත බොහෝ විට පවතින්නේ අතිත අරමුණු සමග ය. එනම් ඇස්, කන්, නාසාදි ඉන්දියයන්ගෙන් ගත් රුප, ගබාද, ගන්ධාදිය සිහි කරමිනි. අප තුළ පවත්නා අවිද්‍යාව හේතුවෙන් අතිත අරමුණු සිහිවීමේ දී සතිමත් බව නොමැති වීම නිසා නොදැනුවත් ම අප සිත අතිතයට දිව ගොස් එම අතිත අරමුණෙහි නිමගේ ව එහි ජීවත් වීම දක්නට ලැබේ. නිරුද්ධ වූ අතිතයෙහි යථා ස්වභාවය නුවතින් මෙහෙහි නොකිරීම හේතුවෙන් එම අතිතය යළි ජීවත් කොට ගෙන එහි ජීවත් වීම නිසා දුක හට ගනී. මේ තන්න්වයෙන් මිදි යෝනිසේෂ් මනසිකාරයෙන් දුනු සම්මා සතියෙන් හේතුවැල දහම දැකිමින් වර්තමානයෙහි ජීවත් වීමට සමත් වුව ගොන් දුකින් නිදහස් වීමට අවකාශ සැලස්. බාහිර පුද්ගලයන් මෙන් ම බාහිර දැ පිළිබඳ ව ධර්මය තුළින් දැකිය යුතු ය. ඒ අතර වඩාත් වැදගත් වන්නේ තම ජීවිතයේ සැබැඳ තතු අවබෝධ කර ගැනීමයි. එනම් තම ජීවිතය යනු කුමක් ද, එය සකස් වී ඇත්තේ කුමකින් ද යන්නයි. ජීවිතය යනුවෙන් ව්‍යවහාර කරන සිත කය තුළ සැබැඳ ලෙස ප්‍රවතින්නේ රුප, වේදනා, සක්ක්‍රාන්තා, සංඛාර, විශ්වාසාණ යන උපාදානස්කන්ධ ප්‍රංශකයකි.

සන්තතික වශයෙන් වෙනස් වෙමින් පවතින කයක් සහ සිතක් පවතී. ඒ අතර ක්ෂණික ව ඇති වී ක්ෂණික ව නිරුද්ධ වන ස්කන්ධ පංචකයක් තුළ පූද්ගලයා ජ්වන් වේ. මෙය සැබැඳු ලෙස අවබෝධ කර ගැනීමට නම් කාය, වේදනා, විත්ත, ධම්ම යනු අනුපස්සනා ඔස්සේ සතර සතිපටයානය පුදුණ කළ යුතු ව පවතී.

ඒ අනුව ඩුස්ම ගැනීම, සතර ඉරියව්, ඒ ඒ මොහොතෙහි සිදු කරන විවිධ ක්‍රියාවන්, සතර මහාභූත (පයිව්, ආපෝ, තේරෝ, වායෝ), දෙනිස් ක්‍රියා, තවසීවලික (මියගිය පසු ගැරරයේ ස්වභාවය) යන ගැරිරය සම්බන්ධයෙන් සිදුවන වෙනස්වීම හා අතිත්‍යතාව මෙනෙහි කිරීමෙන් සන්ත්ව පූද්ගල සංඡාව දුරු වන ආකාරයට සිත දියුණු වේ. තව ද සාමීස, තිරාමීස වශයෙන් අප අත්විදින සැප, දුක්, අදුක්බමසුබ යන වේදනා පිළිබඳ නුවණීන් මෙනෙහි කිරීමෙන් වේදනාව පිළිබඳ විපරිණාමය මෙන් ම ඒ පිළිබඳ ව මම, මාගේ යන විපල්ලාස දුරු වේ. ඒ අතර සරාග, විතරාග, සදේෂ, විතදේෂ, සමෝහ, විතමෝහ ආදි සින් පිළිබඳ නුවණීන් මෙනෙහි කිරීමෙන් තවදුරටත් ජීවිතය ගැන අවබෝධය ලැබේ. තව ද සිතට පහළ වන කුසල් අකුසල් සිතිවිලි ගැන නුවණීන් මෙනෙහි කිරීමෙන් වඩ වඩාත් ජීවිතය පිළිබඳ නුවණ දියුණු වේ. මෙලෙස සතර සතිපටයානය වැඩීමේ ප්‍රතිථිල වශයෙන් ඇස්, කන් ආදි ඉනුදියවලට රුප, ගබඩාද අරමුණු ලාභාවීමේ දී එම අත්දැකීම ක්ෂණික ව ඒ මොහොතෙහි භටගේන නිරුද්ධ වන ආකාරය වර්තමානයේ සිට දකින සිහිය හා ප්‍රඡාව කුමයෙන් දියුණු වේ. එනම් භැම මොහොතක ම භට ගෙන නිරුද්ධ වන පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයන් සමඟ නිතර අතිතයේ ජීවන් වන මුළාව දුරු වේ. මෙලෙස මෝහය දුරුවන්නේ පරිව්වසමුප්පාදය ඔස්සේ පක්ෂ්වුපාදානස්කන්ධය අතිත වශයෙන් මෙනෙහි කිරීමිනි. අතිත - අනාගත අන්ත දුරුලා වර්තමානයෙහි හේතුවෙන සමුදාය හා නිරෝධය දකිමින් උසස් මානසික තත්ත්වයකින් කළේ යැවීමට මෙය උපකාරවත් වේ (පබිතවියා'ව බුම්මටවියා දීරෝ බාලො අවෙක්ඛති). මෙම අවබෝධය සුතමය පක්ෂ්වු වශයෙන් ධර්ම ගුවණයෙන් ද වින්තාමය පක්ෂ්වු වශයෙන් යළි යළින් නුවණීන් මෙනෙහි කිරීමෙන් ද හාවනාමය පක්ෂ්වු වශයෙන් සමථ - විද්‍රෝහනා හාවනා වැඩීම් වශයෙන් ද දියුණු කළ යුතු ව පවතී. සිල, සමාධි, පක්ෂ්වු යන ත්‍රිවිධ ගික්ෂාවෙනුයුත් අර්ය අෂ්වාගික මාර්ගයෙහි ගමන් කිරීමේ දී යෝනිසෝ මනසිකාරය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

මේ අනුව පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් යෝනිසේෂ් මනසිකාරය ආර්ය මාර්ගය ආරම්භයේ පටන් එහි අවසානය දක්වා බෙහෙවින් උපකාර වන බවයි. එනම් ධර්ම ගුවණය, ධර්ම මනසිකාරය, ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය වඩිමින් සමථ විද්‍රෝහනා ප්‍රගුණ කිරීම, විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම යන සැම අවස්ථාවක දී ම යෝනිසේෂ් මනසිකාරයෙන් ක්‍රියා කිරීම බෙහෙවින් වැදගත් වේ. සාර දෙය සාර ලෙසන්, අසාර දෙය අසාර ලෙසන් මනා තුළුණින් දැකීමට අවකාශ සැලසෙන්නේ මෙම යෝනිසේෂ් මනසිකාරය හේතුවෙනි. ගරුවරයා ද ඉගැන්වීමේ දී සාර අසාර දී මැනවින් අවබෝධ කර ගත යුතු ය. එසේ තුළුණින් දැකීමට හැකි ගරුවරයා අධිප්‍රජානනය සහිත ගරුවරයෙකි. තමා කෙතෙක් දුරට දුකින් තිදහස් ව මානසික ප්‍රවදායී මාවතක ගමන් කරනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධානතම කරුණක් වන්නේ කෙතෙක් දුරට යෝනිසේෂ් මනසිකාරය හාවිත කරනවා ද යන්නයි. මේ අනුව යෝනිසේෂ් මනසිකාර නම් තුළුණින් මෙනෙහි කිරීම අධිප්‍රජානනය අවධාරණය ම කෙරෙන බෙඳාද සංකල්පයක් බව පැහැදිලි ය.

සමාලෝචනය

යලෝක්ත විග්‍රහ අනුව මතෙක්විද්‍යාවේ ප්‍රජානනය පිළිබඳ ප්‍රජානනය, සිතීම පිළිබඳ සිතීම, ප්‍රජානනය හෙවත් දැන ගැනීම පිළිබඳ දැන ගැනීම හා අවබෝධය පිළිබඳ අවබෝධය යන අදහස් ගෙනෙන අධිප්‍රජානන සංකල්පය බොද්ධ සූත්‍ර පාඨයන්හි ඇතුළත් සම්ප්‍රජානනය (සම්ප්‍රජානන) හා සතිසම්පර්කස්සු, සම්මා සතිය හා යෝනිසේෂ් මනසිකාර යන පද හා සමානුපාතික බව පෙනේ. ඒ අනුව මතෙක්විද්‍යාත්මක සංකල්පයක් වන අධිප්‍රජානන සංකල්පය බුද්ධහමෙහි විග්‍රහ වන ඉහත සංකල්ප මගින් මැනවින් අර්ථවත් ව ඇති බව නිගමනය කළ හැකි ය.

ආග්‍රිත ග්‍රන්ථ නාමාවලිය

කොඩිවුවක්කු, ගොඩිවින් (2005). ද්වීතීයක පාසල් ශිෂ්‍යාචාර්යන් ලිවිමේ ක්‍රියාවලියේ දී හාවිත කරන අධිප්‍රජානන උපායමාර්ග. අධ්‍යාපනසුරී උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද අප්‍රකාශන නිඛන්ධය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

කොළඹවක්කු, ගොඩිවින් (2016). අධිප්‍රජනනය හාවිතයෙන් ගණිතය උගෙන්මු. උගෙන ගතිමු. Magazine on Mathematics Education, Department of Mathematics, National institute of Education.

සුදානෝත්පාලික හිමි (2010). බොඳ්ධ හාවනාවේ හදුවත. මහනුවර : බොඳ්ධ ගුන්ත ප්‍රකාශන සමිතිය.

ත්‍රිපිටක අටියතනා, ද් සෞයිසා, ඒ.පී. (පරිවර්තන) (2010). නැදීමාල : බොඳ්ධ සංස්කෘතික මණ්ඩලය.

පාලි සිංහල ආකාරයි, බුද්ධන්ත හිමි, පොල්වත්තේ (සංස්.) (1998). දෙනිවල : බොඳ්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

බාලසුරිය, එ. එස්. (2011). අධ්‍යාපන සංවර්ධන මණ්‍යවිද්‍යාව. කොට්ඨාව : සාර්ප්‍රකාශන.

ඕද්ධ පයන්ති ත්‍රිපිටක ගුන්පමාලා (2006). නැදීමාල : බොඳ්ධ සංස්කෘතික මණ්ඩලය. බොඳ්ධ ගබඳකෝෂය 2, සිර ලියනගේ (සංස්.) (1998). කර්තා ප්‍රකාශන.

ලෙනගල, එන්. (2017). දූෂ්චියික පාසල් ගිෂ්ඨයන් ගණිතය ඉගෙන ගැනීමේ දී හාවිත කරන අධිප්‍රජන උපාධාරී පිළිබඳ විමර්ශනකාත්මක අධ්‍යාපනයක්. ජාතික අධ්‍යාපන ආයතනය : අධ්‍යාපනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද අප්‍රකාශන තිබන්ධය.

සරසවි සිංහල-සිංහල ගබඳකෝෂය (2010). මහරගම : තරංජ ප්‍රින්ටරස්.

සිලරතන හිමි, අඩින්පොල. (2008). බොඳ්ධ වින්තනයෙන් පිළිසිඛුවන අධ්‍යාපන ද්රේශනය. කර්තා ප්‍රකාශන.

Anālayo (2003). Satipaṭṭhāna: The direct path to realization. Birmingham: Wind horse.

Ashman, A. & Conway, R. (1993). Using Cognitive Methods in the Classroom, London Routledge.

Borkowski, John, Muthukrisna, & Nithi, (1992). Moving Metacognition in to the Classroom, "Working Models" and effective strategy teaching. Hillsdale: New Jersey.

Flavell, J.H. (1976). Metacognitive Aspects of Problem Solving. In Resnick, L.B. (ed) the Nature of Intelligence (pp 231-235) Hillsdale New Jersy: Lawrence Erlbaum.

Metcalfe, J., & Shimamura, A. P. (1994). Metacognition: knowing about knowing. Cambridge, MA: MIT Press.

Rhys David (1966) . Pali-Englsih Dictionary. London : Pali Text Society

Schraw, G. Crippen K.J. & Hartley, K. (2006). Promoting Self- Regulation in Science Education: Metacognition as part of a Broader Perspective on Learning. 2307/1129781